

- වි අස්වනු කොතෙක් වැඩි වුණද, වි අලෙවි කිරීමේදී මතුවන ප්‍රශ්න තවමත් සතුටුදායක අන්දමින් විසඳී නැත. මෙහිලා ගොවි මහතන් මුහුණපාන ප්‍රශ්න ආයතනය කළ 'වි සහ භාල් අලෙවිය පිළිබඳ ඇතැම් කරුණු' නම් අධ්‍යයනයේ දී කදිමට පැහැදිලි වි ඇත.

වි අලෙවියේදී මතුවන ගැටළු

වි අලෙවි මණ්ඩලය විසින් මිලයට ගන්නා ලද වි, ඇස්තමේන්තු ගත නිෂ්පාදනයෙහි ප්‍රතිශතයක් වශයෙන් ක්‍රමයෙන් අඩු වී ඇත. වි සැහෙන ප්‍රමාණයක් ගොවීන් ගෙන් හෝ ඉඩම් හිමියන් ගෙන්, පෞද්ගලික අලෙවි මාර්ග මගින් විවෘත වෙළඳ පොලට යයි. එමනිසා ආහාර කොමසාරිස් ලහ සහල් සලාක ක්‍රමය යටතේ බෙදීමට ප්‍රමාණවත් සහල් කොඟ තිබීම සඳහා වි අලෙවි මණ්ඩලයට වි එකතු කිරීමේ දී පෞද්ගලික වෙළෙඳුන් සමඟ තරඟ කිරීමට සිදුවී ඇත.

විවෘත වෙළඳ පොලෙහි මිළ, සහතික මිලට වැඩියෙන් පවතින තාක් කල්, ගොවීහු ස්වභාවයෙන් ම පෞද්ගලික වෙළෙඳුන් හට වි විකිණීමට වැඩි මනාපයක් දක්වති. වි අලෙවි මණ්ඩලය වි මිලට ගන්නේ එහි මිළ දී ගැනීමේ නියෝජිත වරුන් වන සමුපකාර මගිනි. කෙසේ වෙතත් සමුපකාරවල දක්නට ලැබෙන පහත සඳහන් අඩුපාඩු ගණනාවක්ම වි එකතු කිරීමේ ලාබාධකයන්ව පවතී.

1. මිල දී ගන්නා දින සීමාවීම. සමුපකාර ඇතැම් දිනවල විහාර නොගනී. මෙයින් සිදු වනුයේ ගොවීන්ට පහසු දිනවල සමුපකාරයට වි විකුණා ගැනීමට නොහැකි වීමයි. තමාට ප්‍රවාහනය කිරීමට පහසුකම් ලැබුණු අවස්ථාවල පමණක් තම වි සමුපකාරය වෙත රැගෙන යන සුළු ගොවියාට,

මෙම තත්වය විශේෂයෙන් බල පවත්වයි. මේ නිසා සුළු ගොවීහු සිය වි පෞද්ගලික වෙළෙඳුන් හට විකිනීමට කැමැත්තක් දක්වති.

2. මුදල් දුප්කරතා. — ශාඛා සමුපකාරය, ගොවීන් හට ගෙවීම සඳහා මුදල් ලබා ගන්නේ ඒවායේ ප්‍රාථමික සමුපකාර වලිනි. ප්‍රාථමික සමුපකාර තම ශාඛා වලට මුදල් යැවීමේ දී පහත සඳහන් කරුණු නිසා ප්‍රමාදයන් පවතී.

1. ඒවායේ අයහපත් මුදල් තත්වය.
2. ප්‍රාථමික සමුපකාර ගෙන ඇති කලින් ණය පියවන තෙක් බැංකු විසින් අලෙවි ණය දීම අත්හිටුවා තිබීම සහ
3. ශාඛා සමුපකාර ඒවායේ ප්‍රාථමික වලින් බොහෝ දුරස්තරව පිහිටා තිබීම.

එදිනෙදා රැස් වන මුදලින් ගොවීන්ට ගෙවා තාවකාලිකව මෙම ගැටළුව මහඟරවා ගැනීමට ඇතැම් සමුපකාර ශාඛා උත්සාහ කළත්, පරතරය පියවීමට දෛනිකව එකතු වන මුදල නිතරම ප්‍රමාණවත් නොවේ.

පෞද්ගලික කෙටි කාලීන ණය සඳහා අය කරණු ලබන පොලිය ඉතාමත් අධික නිසා, ගොවීන්ගේ කටයුතු සඳහා ගොවීන් ලබා ගත් ණය මුදල් ඉක්මනින් පියවීමටත්, අනිකුත් ගෙදර දොර කටයුතු සඳහාත් ගොවීන් හට ඉක්මණින් මුදල් අවශ්‍ය ය. එහෙයින් මුදල් ගෙවීමෙහි දී කවර වූ හෝ පමාවක් පැවතුන හොත් එයින් සිදු වනුයේ පෞද්ගලික වෙළෙඳුන් හට තම වි විකිණීමට ගොවීන් පෙළඹීමයි.

3. සමුපකාරවල ප්‍රමාදය. — පහත සඳහන් හේතූන් නිසා සමුපකාරවල ඇතිවන තද බඳ හේතු කොට ගෙන තම ගණු දෙනු සම්පූර්ණ කර ගැනීමට ගොවීන් හට අනවශ්‍ය වශයෙන් දිගු කාල සීමාවක් සමුපකාරවල රැඳී සිටීමට සිදු වේ.

1. විශේෂයෙන් ගොයම් කපා පාහා ගන්නා කාල සීමාවන්හි දී වී ගබඩා කර තැබීමට ඉඩකඩ නොමැතිවීම.
2. ගොයම් කපන කාලයෙහි පිටරටින් ලෙහි ගෙන්වනු ලබන හාල් සහ පිටි ගබඩා කර තැබීමේ දී, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩාවල ඇතිවන ඉඩ නොමැතිකම වැඩිපුරම වී අලෙවි මණ්ඩලයේ වී කෙටීමේ වැඩ පිළිවෙළ කෙරෙහි බලපෑමක් ඇති කරයි. මේ නිසා වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලත් සමුපකාරවලත් තදබදයක් ඇති වේ.
3. වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල දී අයහපත් තත්වයේ වී ප්‍රතික්ෂේප කිරීම. ගොවීන් ගේ මෙන් ම සමුපකාරවල ද පොදු අරමුණ වනුයේ ඉක්මනින් මුදල් ලබා ගැනීම ය. ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා මුදල් අවශ්‍ය ලෙසින්ම සමුපකාරවලට ඒවායේ කොමිස් මුදල් අවශ්‍ය වෙයි. මෙම අරමුණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන හෙයින්, විවිල තත්වය කෙරෙහි යොමු වනුයේ මද අවධානයකි.

අයහපත් තත්වයේ වී මිළ දී ගැනීමෙන් සිදු වනුයේ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල දී එම වී ප්‍රතික්ෂේප කරනු ලැබීමයි. නිදසුනක් වශයෙන් සමුපකාරවල දී විවිල තෙතමනය නිගමනය කරනු ලැබෙනුයේ වී අතට ගෙන බැලීමෙනි. එහෙත් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල දී ඒ සඳහා ඇති යන්ත්‍ර උපයෝගී කර ගනු ලැබේ. ඒ නිසා වී අලෙවි මණ්ඩලය අයහපත් තත්වයේ වී ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත.

ගොවීන්ට මුහුණු පාන්තට සිදු වන ඉහත සඳහන් දූෂකරණවන්ට අමතරව ඔවුන්ට සමුපකාරවල රස්තියාදු වීමට තුඩු දෙන වෙනත් කරුණු පහත දැක්වේ.

1. ගොයම් කපන කාල සීමාවන්හි දී විශාල වී තොග බාර ගැනීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොසිටීම.
2. වී ගබඩා කිරීම සඳහා අවශ්‍ය තරම් ගෝනි නොතිබීම.
3. වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම
4. වී පරීක්ෂා කිරීම සඳහා සමුපකාර යොදා ඇති උපකරණ.

මිළ දී ගත යුතු විවිල තත්වය හා අදාල විශේෂ නියමයන් මෙන් ම වී ගැනීමේ දී බුසල් ක්‍රමය වෙනුවට වී කිරා මිලට ගැනීම නිසා විවිල බොල් මැනීම සඳහා/ඇති උපකරණ සහ තරාදි භාවිතය අවශ්‍ය වන්නේය. (තෙතමනය මැනීම සඳහා වූ උපකරණ සියළු ම සමුපකාරවල නොමැත.) සමුපකාර විසින් ඉහත කී උපකරණ වලින් වී පරීක්ෂා කර හාර ගැනීමේ දී ස්වභාවයෙන් ම මද කලක් ගත වේ. පෞද්ගලික වෙළෙඳුන් විසින් විවිල තත්වය පිළිබඳව කිසිදු දූෂකරණවයක් උද්ගත නොකරන හෙයින් ගොවීහු සමුපකාරවල තත්වය තමන්ට මුහුණ දීමට ඇති කරදරයක් ලෙස සලකති. මුලින් කී කරුණු හේතු කොට ගෙන සිදු වන වැලැක්විය හැකි පමාවන් මහහරවා ගෙන සමුපකාරවල මිළ දී ගැනීමේ ක්‍රමය නැවත සංවිධානය කිරීමෙන් ගොවීන්ට වී හාර දීමේ දී සමුපකාරයෙහි ගත කරනට සිදු වන කාලය අඩු කිරීමට හැක.

ආයතනික ණය පහසුකම්

අධ්‍යයනයට යොමු වූ සියළු ම දිස්ත්‍රික්වල ගොවීන් පැමිණිලි කලේ ආයතනවලින් ලබා ගැනීමේ දී නොයෙකුත් ගැටළුවලට ඔවුන්ට මුහුණ දීමට සිදු වන බවයි. ඇතැම් විට නොයෙකුත් ආයතන වලින් කලට වේලාවට ණය ලබා ගත නොහැක. එසේ නැතහොත් දෙනු ලැබෙන ණය ගොවිපොළේ වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. එනිසා ගොවීහු පෞද්ගලික වෙළෙඳුන් ගෙන් මුදල් නයට ගනිති. අතැම් විට ඔවුන් එසේ කරනුයේ සිය වගාව උගසට තැබීමෙනි. මෙවිට අස්වැන්න රැස් කළ වහාම පෞද්ගලික වෙළෙඳුන්ගේ තම ණය පියවා ගැනීම සඳහා ගොවීන් ගේ නිපැයුම් ලබා ගනිති.

ගොවි ආකල්ප

ඇතැම් සමුපකාරවල කාර්ය මණ්ඩලය ගොවීන්ගේ දුක්ගැනවිලි කෙරෙහි සැලකිල්ලක් නොදක්වයි. ගොවි ජනතාව වෙත සේවය කිරීමෙහි ලා ඇප කැප වීම පිළිබඳ හැඟීමක් එම කාර්ය මණ්ඩලය සතුව නොමැතිකම හේතු කොට ගෙන ගොවීහු සමුපකාරවලට තම වී විකිනීමට මැලි වෙති. වී මිළට ගන්නා පෞද්ගලික වෙළෙඳුන් ගෙන් බොහෝ දෙනෙක් ගොවීන් ජීවත් වන පෙදෙසෙහි ම ජීවත් වන්නාවූන් වෙත්. පෞද්ගලික වෙළෙඳුන්

හට වී විකිණීමෙන් තරමක් දුරට තමනට අවශ්‍ය වූ විටක අත මාරුවට ණය මුදලක් ලබා ගැනුම වැනි සමාජීය හා අනිකුත් ප්‍රතිලාභයන් ලබා ගත හැකි යයි ගොවිහු සලකති. මේ අනුව ගොවීන් වැඩි දෙනෙක් කල්පනා කරනයේ පෞද්ගලික වෙළඳුන් හට වී විකිණීමට තමන් සටාස්සිය වශයෙන් බැඳී සිටින බව ය.

අකටයුතු

1. වී භාර ගැනීම පදහා සමුපකාර විසින් උපයෝගී කර ගනු ලැබෙන නොයෙකුත් උපකරණ ගැන ගොවීන් හට අවබෝධයක් නොමැතිකම හා
2. සමුපකාරවල දී විවිල තෙතමනය මැනීම සඳහා අවශ්‍ය මීටර් නොමැතිකම, දැනට බොහෝ සමුපකාරවල විවිල තෙතමනය මනිනුයේ වී අතට ගෙන ය. මෙය ඉතාමත් ම අසතුටු දායකය.

පෞද්ගලික වෙළෙඳුන් වී මිළ දී ගැනීම සඳහා ගොවිපලට ම පැමිණෙයි. සමුපකාරවලට වී විකිණීමේ දී ප්‍රවාහන වියදම් තමන්ට ම දරා ගැනීමට සිදු වන බව ගොවිහු පැහැදිලි කළහ.

භාල් සහ වී වල තත්වය

සලාකය මත පාරිභෝගිකයින් හට හොඳ තත්වයේ සහල් ලබා දීමට රජය උත්සාහ දරයි. එහෙත් දුෂිත හෝ වඩා සැලකිලිමත් නොවන නිලධාරීන්ගේ සහයෝගය ද ඇතිව මෝල් හිමියන් විසින් අයහපත් තත්වයේ භාල් සපයනු ලැබෙන විට රජය මෙන් පාරිභෝගිකයින් ද රැවටීමකට ලක් වේ. වී මිළයට ගන්නා අවස්ථාවේ සිට පාරිභෝගිකයින් වෙත සහල් නිකුත් කරන අවස්ථාව තෙක් අදාල වන්නා වූ ඒ ඒ පුද්ගලයින් සතු වගකීම හා කාර්ය භාරය මනාව තහවුරු කළයුතුව ඇත. පෞද්ගලික මෝල් හිමියෝ වී අලෙවි මණ්ඩලය විසින් කුලියට යොදවන ලද සේවකයින් නිසා යටත් පිරිසෙයින් සිද්ධාන්තික වශයෙන් ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවල භාර දෙන සහල්වල තත්වය සම්බන්ධ යෙන් වී අලෙවි මණ්ඩලය වගකිව යුතු වන්නේ ය. නමුත් ඇත්තවශයෙන් පෞද්ගලික මෝල් හිමියන්

වී අලෙවි මණ්ඩලයේ ගබඩා වලින් තමනට හිමි වී ප්‍රමාණය ඉවත් කර ගෙන ගිය අවස්ථාවේ සිට වී අලෙවි මණ්ඩලයේ සෑම බලපෑමක් ම ඉවත්ව ගොස් ඇත.

අයහපත් තත්වය

1. මෝල් හිමියන් ප්‍රමාණවත් පරිදි පරිපාලනයකට ලක් නොවීම.
2. භාල්වල තෙතමන ප්‍රමාණය, නිවුඩු ඉවත් කර ඇති ප්‍රමාණය, හුණුසාල් ඇති නැති බව ආදී වශයෙන් දැඩි විශේෂභාවයන් ආහාර කොමසාරිස් විසින් නියම කර ඇතත්, ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා වල සහල් බාර ගැනීමේ දී කර ගෙන යනු ලබන පරීක්ෂණවල අයහපත් ස්වාභාවය. මෙසේ පනවනු ලැබ ඇති දැඩි විශේෂ භාවයන් තිබුණත් ගබඩාවල තිබෙන්නේ තෙතමනය මැනීම සඳහා පාවිච්චි කරන යන්ත්‍ර පමණකි. බොහෝ විට ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවලත් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලත් භාවිතා කරන මෙය යන්ත්‍ර වෙනත් වර්ග වල ඒවා ය.

ප්‍රමිතිකරණයෙන් තොර යන්ත්‍ර භාවිතය කිරීමෙන් තෙතමන ප්‍රමාණය කෙරෙහි වෙනස්කම් ඇති වේ. සම්මත උපකරණයක් මගින් මැනීමෙන් පසුව ප්‍රතික්ෂේප කරන ලද වී හෝ සහල් අඩු නිරවද්‍යතාවයකින් යුතු උපකරණයකින් පරීක්ෂා කිරීමේ දී පිළිගනු ලැබීමේ හැකියාවක් පවතී. එහෙයින් අයහපත් තත්වයේ වී සහ සහල් භාර ගැනීම් වැලැක්විය හැකි එකම මාර්ගය වනුයේ ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා වී අලෙවි මණ්ඩලය හා සමුපකාර විසිනුත් ප්‍රමිත උපකරණ භාවිතා කිරීමෙනි. වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වීන්, ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවල සහල් ගොඩ ගසා ඇති අන්දම එතරම් සතුටුදායක නොවන බව ද පෙනී ගියේ ය. අයහපත් පරිදි ගබඩා කිරීම හේතු කොට ගෙන පසුව ලැබෙන තොග මුලින් ම නිකුත් කිරීමේ දුබලතාවය දක්නට ලැබුනේ ය. මේ නිසා කලින් ලැබුණු තොග තරක් වී ඒවා අපතේ යාමට සහ ඒවායේ තත්වයට හානි සිදු වීමට ඉඩ ඇත.